

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය - 2015

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ 2015 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය හා වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2015 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 107(5) උපවගන්ති සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. විශ්වවිද්‍යාල පනතේ 108(1) උපවගන්තිය ප්‍රකාර විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව සමඟ ප්‍රකාශයට පත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ. 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 108(2) උපවගන්තිය ප්‍රකාර විස්තරාත්මක වාර්තාවක් විශ්වවිද්‍යාලයේ උපකුලපති වෙත යථා කාලයේදී නිකුත් කරනු ලැබේ.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති වලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

1.3 විගණකගේ වගකීම

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතිවලට (ISSAI 1000-1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට අනුකූලව මාගේ විගණනය සිදුකරන ලදී. ආචාර ධර්මවල අවශ්‍යතාවන්ට මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබා ගැනීම පිණිස විගණනය සැලසුම්කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට අදාලවන විගණන සාක්ෂි ලබා ගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටීන්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් අවදානම් තක්සේරු කිරීමද ඇතුළත් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම්වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස විශ්වවිද්‍යාලයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාල වන්නාවූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදා ගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ. විගණනයේ විෂය පථය හා ප්‍රමාණය

නිරණය කිරීම සඳහා 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 111 උපවගන්තියෙන් විගණකාධිපති වෙත අභිමතානුසාරී බලතල පැවරේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.4 තත්වගණනය කළ මතය සඳහා පදනම

-----

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්වගණනය කරනු ලැබේ.

2. මූල්‍ය ප්‍රකාශන

-----

2.1 තත්වගණනය කළ මතය

-----

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු වලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2015 දෙසැම්බර් 31 දිනට ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ මූල්‍ය තත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

-----

2.2.1 ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති

-----

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති 03

-----

2013, 2014 වර්ෂවලට අදාලව 2015 වර්ෂයේදී ගෙවන ලද බාහිර දේශන ගාස්තු හා ආරක්ෂක සේවා සඳහා ගෙවීම්වලින් පිළිවෙලින් රු.2,212,300 ක් හා රු.15,590,482 ක් අතීතානුයෝගීව ගැලපීමක් කිරීමෙන් තොරව සමාලෝචිත වර්ෂයේ වියදමක් ලෙස ගිණුම්ගත කර තිබුණි.

(ආ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති 07

-----

(i) ජංගම නොවන වත්කම් සඳහා ඵලදායී ජීවිත කාලය වාර්ෂිකව සමාලෝචනය නොකිරීම හේතුවෙන් පිරිවැය රු.158",885,728 ක් වූ වත්කම් සම්පූර්ණයෙන් ක්ෂය කර ඇතත් තවදුරටත් ප්‍රයෝජනයට ගනිමින් පැවතුණි. ඒ අනුව ඇති වූ ඇස්තමේන්තුගත දෝෂය ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති 03 ප්‍රකාරව ප්‍රතිශෝධනය කිරීමට කටයුතු කර නොතිබුණි.

(ii) ප්‍රත්‍යාගණන ආකෘතිය භාවිතා කිරීමෙන් අපේක්ෂා කරනු ලබන්නේ අදාළ වත්කම් වල සාධාරණ අගය (Fair Value) මූල්‍ය ප්‍රකාශන වල දැක්වීමයි. එහෙත් විවෘත විශ්ලේෂණයේ වත්කම් තක්සේරුව නිශ්චිත දිනකට නිවැරදිව සිදු නොකිරීම නිසා වත්කම් වල සාධාරණ අගය මූල්‍ය ප්‍රකාශනවල නිරූපනය නොවන බව පහත කරුණු අනුව නිරීක්ෂණය විය.

- දේපළ පිරිසිදු හා උපකරණවල තක්සේරු වටිනාකම් 2013 ජනවාරි 01 දින පැවති වටිනාකම් ලෙස 2015 මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණද අදාළ තක්සේරු කිරීම් 2012 වසර අවසානයේ සිට 2015 වසර අවසානය දක්වාම සිදුකර තිබුණු බව අනාවරණය විය. තක්සේරු දෙපාර්තමේන්තුව එවා ඇති කිසිම වාර්තාවකින් අදාළ තක්සේරුව සිදුකළ දිනය හෝ කුමන වර්ෂයට අදාළ තක්සේරු වටිනාකමද යන්න තහවුරු කරගත නොහැකි විය.
- තක්සේරු දෙපාර්තමේන්තුව වෙත වංචල දේපළවල විස්තරාත්මක තක්සේරු වටිනාකම් ලබාදෙන ලෙස 2016 පෙබරවාරි 18 දින දක්වා ඉල්ලීම් කළද අදාළ වාර්තා නොලැබීම මත 2016 පෙබරවාරි 20 දින අභ්‍යන්තර කමිටුවක් මගින් මුළු වංචල දේපළවලින් සියයට 90 ඉක්මවූ දායකත්වය ලබාදෙන ප්‍රධාන කාර්යාලයේ සහ මධ්‍යස්ථාන 06 ක වංචල දේපළ රු.586,909,445 ක් වූ වත්කම් වර්ගකර තක්සේරුවක් සිදුකරන ලද්දේ කෙසේද යන්න විගණනයට අනාවරණය කරගත නොහැකි විය. තක්සේරු වටිනාකම් ගණනය කරන අවස්ථාව වන විට 2013 ජනවාරි 01 දින සිට 2016 දෙසැම්බර් 31 දක්වා මිලදී ගත් රු.346,548,261 ක වංචල දේපළද ආයතනය තුළ පැවති බව නිරීක්ෂණය විය.
- දේපළ අයිතමයන්ගේ සාධාරණ වටිනාකම සාමාන්‍යයෙන් වෙළෙඳපල පදනම් වූ සාක්ෂි මත ඇගයීමකින් නිශ්චය කළයුතු වුවත් නාවල ප්‍රධාන කාර්යාලය පිහිටි ඉඩමේ පර්චසයක වෙළෙඳ වටිනාකම 2012 වර්ෂය සඳහා රු.728,204 බැගින් තක්සේරු දෙපාර්තමේන්තුව විසින් තක්සේරු කර තිබුණද 2015 වර්ෂයේ එම ඉඩමෙහි කොටසක පිහිටි ඉංග්‍රීසි භාෂාව පිළිබඳ පශ්චාත් උපාධි ආයතනයට ලබාදී තිබූ පර්චස් 15 ක කොටස, පර්චසයක් රු.1,500,000 බැගින් තක්සේරු කර තිබුණි. ඒ අනුව මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන නාවල ප්‍රධාන කාර්යාල ඉඩම සාධාරණ අගයක් පිළිබිඹු නොකරන බව නිරීක්ෂණය විය.

(ඇ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති 09

-----

තොග ලෙස ගත යුතු දෑ ප්‍රමිතියේ සඳහන් කර ඇතත් ඊට අනුකූල නොවන ලෙස ස්ථාවර වත්කම් රු.5,864,746 ක් තොග ලෙස ගිණුම් ගත කර තිබුණි.

2.2.2 ගිණුම්කරණ ප්‍රතිපත්ති

-----

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) විවෘත විශ්ලේෂණය විසින් බදු පදනම මත භුක්තිවිදින දේපළ ගිණුම්ගත කිරීමේදී ඒකාකාරී ප්‍රතිපත්තියක් අනුගමනය කර නොමැති බව නිරීක්ෂණය විය.

(ආ) කෙරිගෙන යන වැඩ යටතේ දක්වා ඇති ගොඩනැගිලි ඉදිකිරීම්, භාවිතා කිරීම ආරම්භකල දින සිට ගොඩනැගිලි ගිණුමට මාරුකිරීම සිදුකිරීම ආයතනයේ ගිණුම් ප්‍රතිපත්තිය ලෙස දක්වා තිබුණද ඊට අනුකූල නොවන අයුරින් දැනටමත් ප්‍රයෝජනයට ගනිමින් පවතින රු.18,236,276 ක් වටිනා නඩත්තු ගොඩනැගිල්ල කෙරිගෙන යන වැඩ යටතේද, තවදුරටත් ඉදිකිරීම් සිදුවෙමින් පවතින පිරිවැය රු.7,942,050 ක් වූ හෙද මධ්‍යස්ථාන ගොඩනැගිල්ල, ගොඩනැගිලි ගිණුමටද මාරුකර තිබුණි.

**2.2.3 ගිණුම්කරණ අඩුපාඩු**

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) විවිධ ඉදිකිරීම් සඳහා නිකුත්කළ නමුත් තවදුරටත් ඉතිරිව ඇති රු.3,179,946 ක ගොඩනැගිලි මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් කර නොතිබුණි.
- (ආ) ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවලට අදාල ලෙජර් ගිණුම්වල පහත දැක්වෙන වර්ගීකරණ දෝෂ නිරීක්ෂණය විය.
  - (i) සෞඛ්‍ය විද්‍යා ගොඩනැගිල්ල නවීකරණය කිරීම සඳහා වැයකරක ලද රු.1,084,160 ක ප්‍රාග්ධන ස්වරූපයේ වියදම් ජරාග්ධනිත කිරීම වෙනුවට නඩත්තු පිරිවැය ලෙස ගිණුම්ගත කර තිබුණි.
  - (ii) රසායනාගාර උපකරණ, ඉගැන්වුම් ආධාරක සහ විදුලි උපකරණ සඳහා වියදම් වත්කම් ස්වරූපය අනුව ගිණුම්ගත කිරීම වෙනුවට ස්ථානගත කිරීම අනුව වියදම් වර්ගීකරණය කර තිබුණි.
  - (iii) 2015 වර්ෂය තුළ මිලදී ගත් රු.86,860 ක් වූ රසායනාගාර සඳහා භාවිතා කරන පාරිභෝගික භාණ්ඩ රසායනාගාර උපකරණ ලෙස ස්ථාවර වත්කම් යටතේ දක්වා තිබුණි.
- (ඇ) ත්‍රිකුණාමලය අධ්‍යයන මධ්‍යස්ථානය සඳහා දරන ලද රු.432,000 ක කුලී වියදමින් රු.414,000 ක් සමාලෝචිත වර්ෂයට අදාල වුවද සම්පූර්ණ මුදලම ඉදිරියට කළ ගෙවීමක් ලෙස දක්වා තිබුණි.
- (ඉ) ඉදිරි වර්ෂය සඳහා ලද කෙටිකාලීන පාඨමාලා ආදායම වූ රු.1,740,450 ක් සමාලෝචිත වර්ෂයේ ශිෂ්‍ය ආදායම ලෙස ගිණුම්ගත කර තිබුණි.
- (ඊ) කුරුණෑගල ප්‍රාදේශීය මධ්‍යස්ථානය පිහිටි ඉඩමේ බදු කුලිය ලෙස රු.448,000 ක් 2015 ජූලි 01 සිට 2016 ජූනි 30 දක්වා කාලය සඳහා ගෙවා තිබුණද රු.224,000 ක් වන ඉදිරියට කළ ගෙවීම් ජංගම වත්කම් යටතේ මූල්‍ය ප්‍රකාශන වල දක්වා නොතිබුණි.
- (උ) ගිවිසුම් කඩකිරීමෙන් ලද මුදල් ආයෝජනයෙන් ලද පොළී මුදලින් වියදම් දරා ඉතිරි වූ රු.844,113 ක් අරමුදල් ගිණුමට මාරුකිරීම වෙනුවට ජංගම වගකීමක් ලෙස දක්වා තිබුණි.

**2.2.4 පැහැදිලි නොකළ වෙනස්කම්**

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) ආදායම් විෂයයන් 07 කට අදාළව මූල්‍ය ප්‍රකාශන වල දැක්වෙන ශේෂය හා උපලේඛන ශේෂයන් අතර රු.14,375,504 ක වෙනසක් දක්නට ලැබුණි.

(ආ) සමාලෝචිත වර්ෂය අවසානයේ වංචල දේපළවල වටිනාකම රු.941,623,176 ක්වූ අතර එම ශේෂය 2013 වර්ෂයේදී තක්සේරු කරන ලද වටිනාකම හා ඉන් අනතුරුව 2014 හා 2015 වර්ෂවලදී මිලදී ගැනීම් වලින් මෙය සමන්විත වී තිබුණි. 2013 ජනවාරි 01 දින පිරිවැය රු.2,661,768,776 ක් වූ වත්කම් රු. 625,074,917 ක් ලෙස තක්සේරු කිරීමෙන් අසාමාන්‍ය ලෙස අගය අඩුවීමක් නිරූපණය වූ අතර එයට අදාළ තක්සේරු වාර්තා විගණනයට ඉදිරිපත් නොවීම හේතුවෙන් වංචල දේපළ වල වටිනාකමේ නිරවද්‍යතාවය විගණනයේදී ප්‍රශ්ණකාරී විය. විස්තර පහත දැක්වේ.

	<u>රු.</u>
2011 ජනවාරි 01 දිනට පිරිවැය	= 700,441,914
දුරස්ථ අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතියෙන් ලද වත්කම් වල පිරිවැය	= 1,865,189,299
2011 සහ 2012 වර්ෂවල මිලදී ගත් වත්කම් වල පිරිවැය	= 96,137,563
	-----
2013 ජනවාරි 01 දිනට පිරිවැය	= 2,661,768,776
2013 ජනවාරි 01 දිනට තක්සේරු වටිනාකම	= 625,074,917
	-----
වෙනස	= 2,036,693,859
	=====

(ඇ) තක්සේරු දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාල මගින් එහි ප්‍රධාන කාර්යාලය වෙත යවන ලද වාර්තා පදනම් කරගෙන ප්‍රධාන කාර්යාලය විසින් සකස් කරන ලද ඉඩම් හා ගොඩනැගිලි සාරාංශ ගත තක්සේරු වාර්තා පරීක්ෂා කිරීමේදී යාපනය සහ වවුනියාව මධ්‍යස්ථානවල ප්‍රධාන කාර්යාලීය තක්සේරු වටිනාකම් සහ ප්‍රාදේශීය කාර්යාලවල තක්සේරු වටිනාකම් අතර ගොඩනැගිලි රු.47,670,000 ක සහ ඉඩම් රු.300,000 ක වෙනසක් නිරීක්ෂණය විය.

(ඈ) ප්‍රාදේශීය කාර්යාල 06 ක වංචල දේපළ පිළිබඳව තක්සේරු දෙපාර්තමේන්තුවේ ජර්ධන කාර්යාලයෙන් එවා ඇති සංකීර්ණ වටිනාකම් රු.12,706,000 ක් වන අතර ප්‍රාදේශීය කාර්යාලවලින් එවා ඇති විස්තරාත්මක උපලේඛනවල සඳහන් වටිනාකම් රු.15,085,971 ක් වේ. ඒ අනුව රු.2,379,971 ක වෙනසක් නිරීක්ෂණය විය.

2.2.5 විගණනය සඳහා සාක්ෂි නොවීම

-----

පහත සඳහන් ගිණුම් විෂයයන් ඉදිරියේ දැක්වෙන සාක්ෂි විගණනය වෙත ඉදිරිපත් නොවුණි.

විෂයය	වටිනාකම රු.	ඉදිරිපත් නොකළ සාක්ෂි රු.
-----	-----	-----
(අ) ප්‍රාදේශීය කාර්යාල 20 කට අයත් ගොඩනැගිලි	655,100,000	එක් එක් ගොඩනැගිලි වල තක්සේරු වටිනාකම් ගණනය කළ ආකාරය දැක්වෙන ලේඛන

(ආ) කපාහල, ලැබිය යුතු ඉගැන්වීම් ගාස්තු (Tuition Fees)	146,703,270	වටිනාකම් සකස් වී ඇති ආකාරය දැක්වෙන උපලේඛන
---	-------------	---

2.3 ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්

---

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) ගෙවිය යුතු ගිණුම් තැන්පතු වලින් රු.15,183,212 ක් වසර 05 ඉක්මවූ ශේෂයක් වන අතර අදාළ උපාධි පාඨමාලාව සම්පූර්ණ කළද සැලකිය යුතු කාලයක් තුළ නැවත ඉල්ලුම් නොකළ තැන්පතු, ආදායමක් ලෙස ගිණුම්ගත කිරීමට කටයුතු කර නොතිබුණි.
- (ආ) ගිවිසුම් කඩකල නිලධාරීන් 13 දෙනෙකුගෙන් අයවිය යුතු රු.41,191,761 ක මුදලින් කිසිදු මුදලක් ගිවිසුම් කඩකල දින සිට සමාලෝචිත වර්ෂය අවසානය දක්වාම අයකරගෙන නොතිබුණි.
- (ඇ) 2015 ජනවාරි 01 දිනට ගිවිසුම් කඩකල නිලධාරීන් 11 දෙනෙකුගෙන් රු.11,576,134 ක් අයවියයුතුව තිබුණද, සමාලෝචිත වර්ෂයේදී කිසිදු මුදලක් අයකරගෙන නොතිබුණි.
- (ඈ) ආයතනය හැරගිය නිලධාරීන් 43 දෙනෙකු ඇතුළුව නිලධාරීන් 45 දෙනෙකුගෙන් 2015 දෙසැම්බර් 31 දිනට අය නොවූ ණය ශේෂය රු.1,480,664 ක් විය. අදාළ මුදල් අයකරගැනීමට කටයුතු කරන බව දන්වා තිබුණද විගණන දින (2016 ජනවාරි 28) දක්වාම අයකර ගැනීමට නොහැකි වී තිබුණි.

2.4 නීති රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණ වලට අනුකූල නොවීම.

---

පහත සඳහන් අනුකූල නොවීම් නිරීක්ෂණය විය.

නීති රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම
-----	-----
(අ) විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන සංග්‍රහය	
(i) iv පරිච්ඡේදය	ආචාර්යවරයෙකුගේ තනතුර හැර අනෙක් ඕනෑම තනතුරක් දරන සේවකයෙකු ආයතනය තුළ හෝ ආයතනයෙන් පිටතට මාරු කිරීම් කළයුතු වුවත් ශ්‍රේණි කිහිපයක නිලධාරීන් දිර්ඝකාලීනව එකම ස්ථානයක රාජකාරී කරන බව නිරීක්ෂණය විය.

(ii) XX පරිච්ඡේදයේ 3.1 වගන්තිය

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කාර්ය මණ්ඩලයේ පැමිණීම හා පිටවීම තහවුරු කරගැනීමකින් තොරව 2015 වර්ෂයේ වැටුප් හා දීමනා ලෙස රු.671,187,835 ක් ගෙවීම් කර තිබුණි.

(ආ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය

(i) මුදල් රෙගුලාසි 104(1)

සමාලෝචිත වර්ෂය තුළ සිදුවූ රිය අනතුරු 04 කට අදාළ වගකිවයුත්තන් නිශ්චය කර ගැනීම සඳහා විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර නොතිබුණි.

(ii) මුදල් රෙගුලාසි 371

සාමාන්‍ය මිලදී ගැනීම් ක්‍රමවේදය තුළින් ඉටුකරගත යුතුව තිබූ අවශ්‍යතා සඳහා අත්තිකාරම් නිකුත් කර තිබුණු අවස්ථා නිරීක්ෂණය විය.

(iii) මුදල් රෙගුලාසි 371(5)

වර්ෂය තුළදී ලබාගත් අත්තිකාරම් එම වර්ෂය තුළදීම නිරවුල් කළයුතු වුවත් පසුගිය වර්ෂ වලදී ලබා දුන් රු.2,001,946 ක අත්තිකාරම් සමාලෝචිත වර්ෂයේදීත් නිරවුල් කර නොතිබුණි.

(iv) මුදල් රෙගුලාසි 751 (1)

නඩත්තු ගබඩාවේ තොග පොත්පත් නිසිපරිදි යාවත්කාලීන කර නොතිබුණු අතර විගණන දිනය වූ 2015 ඔක්තෝබර් 28 වන විට 2015 අප්‍රේල් දක්වා වූ නිකුත් කිරීම් පමණක් තොග පොත්වල ඇතුළත් කර තිබුණි.

3. මූල්‍ය සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵලය

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, 2015 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ආයතනයේ මූල්‍ය ප්‍රතිඵලය රු.125,721,793 ක උනන්දුවක් වූ අතර ඊට ප්‍රතිරූපීව ඉකුත් වර්ෂයේදී අතිරික්තය

රු.296,082,837 ක් වූයෙන් ඉකුත් වර්ෂය හා සැසඳීමේදී සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලයේ රු.421,804,630 ක පිරිහීමක් නිරීක්ෂණය විය. රජයේ ප්‍රදාන රු.75,000,000 කින් වැඩි වී තිබුණද ශිෂ්‍ය ආදායම රු.197,615,497කින් අඩුවීම ක්‍රමක්ෂය රු.114,076,356 අඩුවීම හා අධ්‍යයන සේවා වියදම රු.154,552,061 කින් වැඩිවීම ඉහත පිරිහීමට ප්‍රධාන වශයෙන් හේතුවී තිබුණි.

සමාලෝචිත වර්ෂය හා ඉකුත් වර්ෂ 04 ක මූල්‍ය ප්‍රතිඵල විග්‍රහ කිරීමේදී 2011 වර්ෂයේ සිට 2014 දක්වා ලාභයක් උපයා තිබූ නමුත් සමාලෝචිත වර්ෂයේ එය අලාභ ලබන තත්ත්වයට පත්වී තිබුණි. කෙසේ වුවද සේවක පාරිශ්‍රමික, ජංගම නොවන වත්කම් සඳහා ක්ෂය සහ රජයට ගෙවනලද බදු ගැලපීමෙන් පසු විශ්වවිද්‍යාලය දායකත්වයක් ලබාදී තිබුණු බව නිරීක්ෂණය විය. එම දායකත්වය සමාලෝචිත වර්ෂය අවසානයේ රු.1,421,778,251 ක් විය.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 කළමනාකරණ ක්‍රියාකාරකම්

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) වත්කම් තක්සේරු කිරීම සම්බන්ධව පහත අඩුපාඩු නිරීක්ෂණය වූ අතර එම තක්සේරුව නිවැරදි කර ගැනීම කෙරෙහි කළමනාකාරීත්වය අවධානය යොමුකර නොතිබුණි.

(i) තක්සේරු දෙපාර්තමේන්තුව විසින් වත්කම් තක්සේරු කිරීම සම්බන්ධව විවෘත විශ්වවිද්‍යාලය වෙත එවන ලද විස්තරාත්මක වාර්තාවල අඩුපාඩු (ගණිතමය දෝෂ, යතුරුලියන දෝෂ) සහ ප්‍රාදේශීය කාර්යාල හා ප්‍රධාන කාර්යාල වාර්තා අතර පරස්පරතාවයක් දක්නට ලැබුණි.

(ii) වත්කම් තක්සේරුව, තක්සේරු දෙපාර්තමේන්තුව විසින් විවෘත විශ්වවිද්‍යාලය වෙත එවා ඇති ඉඩම් හා ගොඩනැගිලි තක්සේරු වාර්තාවල සංමිඡ්ත වටිනාකම් පමණක් දක්වා තිබුණි. වටිනාකම් වල නිවැරදිතාවය තහවුරු කරගැනීම සඳහා අදාල වටිනාකම් සකස් වී ඇති ආකාරය (ඉඩම් වල පර්චසයක වටිනාකම හා ගොඩනැගිලිවල එක් එක් ගොඩනැගිල්ලේ වටිනාකම) පිළිබඳව විස්තරාත්මක වාර්තා ලබාදී නොතිබුණි.

(iii) විවෘත විශ්වවිද්‍යාලය විසින් ඉඩම් තක්සේරුව සඳහා මහනුවර, රත්නපුර, කැගල්ල, කිලිනොච්චිය යන ඉඩම් 4 හි ප්‍රමාණයන් පිළිබඳ නිවැරදි විස්තර ලබා නොදීම මත තක්සේරු දෙපාර්තමේන්තුව විසින් සත්‍ය වශයෙන් පවතින භූමි ප්‍රමාණයන්ට වෙනස් භූමි ප්‍රමාණයක් පදනම් කරගෙන ඉඩම් තක්සේරු කර තිබුණි.

(iv) විවෘත විශ්වවිද්‍යාලය විසින් පරිහරණය කරන නිත්‍යානුකූල හිමිකම හෝ බදු පදනම මත භුක්තිය ලබා ගැනීමට නොහැකි වී තිබුණු ඉඩම් 11 ක් 2012 තක්සේරුව සඳහා පාදක කරගෙන තිබුණි.

(ආ) මාතර, මහනුවර, කළුතර, කැගල්ල යන ඉඩම් වල අයිතිය විශ්ව විද්‍යාලය වෙත පවරාදී දීර්ඝ කාලයක් ගතවී තිබුණද සමාලෝචිත වර්ෂය දක්වාම හිමිකම් ඔප්පු සකස් කරවාගෙන නොතිබුණි.

(ඇ) මහනුවර ප්‍රාදේශීය මධ්‍යස්ථානය පවත්වා ගෙන යනු ලබන 4549 දරන මූලික පිඹුරෙහි කැබලි අංක 2,3,4 සහ 5 වශයෙන් දැක්වෙන ඉඩම් කොටස් සහ එහි තුළ තිබෙන දේපළ විශ්වවිද්‍යාලය වෙත පවරාදී ඇත.



එසේම කැබලි අංක 07 හිදී ද විශ්වවිද්‍යාල සතු ගොඩනැගිලි පවතින බව තහවුරු වී ඇත. එහෙත් සමාලෝචිත වර්ෂය දක්වාම එම කොටසේ අයිතිය විශ්වවිද්‍යාලය වෙත පවරා ගැනීම කෙරෙහි පරිපාලනය අවධානය යොමුකර නොතිබුණි.

- (ඇ) රත්නපුර අධ්‍යයන මධ්‍යස්ථානය සඳහා නව ඉඩමක් ලබා ගැනීම සඳහා විවෘත විශ්වවිද්‍යාලය විසින් VV/Res හා 2014 නොවැම්බර් 24 දිනැති ලිපියක් නාගරික සංවර්ධන අධිකාරිය වෙත භාරදී තිබුණි. එම ලිපියට පිළිතුරු ලෙස අදාළ ඉඩම දිර්ඝ කාලීන බදු පදනම මත පවරා දිය හැකි බව 2015 ජූනි 16 දින දත්වා තිබුණ අතර එය පවරා ගැනීමට 2015 දෙසැම්බර් 31 දක්වාම කටයුතු කර නොතිබුණි.
- (ඉ) විවෘත විශ්වවිද්‍යාලය විසින් බදුල්ල බදුලුපිටිය ඉඩම සහ රත්නපුර ඉඩම විශ්වවිද්‍යාලය වෙත පවරා ගැනීම සඳහා එහි තක්සේරු වටිනාකමින් 25% ක් බැගින් පිළිවෙලින් 2013 මාර්තු 20 දින රු.100,000 ක් සහ 2011 අගෝස්තු 09 දින රු.443,750 ක් ගෙවා තිබුණද 2015 දෙසැම්බර් 31 දින දක්වාම එහි අයිතිය පවරා ගෙන නොතිබුණි.
- (ඊ) විවෘත විශ්වවිද්‍යාලයේ ප්‍රාදේශීය මධ්‍යස්ථානවල ඇතැම් ඉඩම් බදු පදනම මත ලබා ගෙන රජයේ වියදමින් ගොඩනැගිලි ඉදිකර ඇතත් මෙම ඉඩම් වල බදු කාලය ඉක්ම යෑමට පෙර බදු ගිවිසුම් අළුත්කිරීමට හෝ ඉඩමේ අයිතිය ආයතනයට පවරා ගැනීමට කටයුතු කර නොතිබුණි.
- (උ) බදු පදනම මත භුක්ති විදින අම්පාර සහ පොළොන්නරුව ඉඩම් වල පිළිවෙලින් රු.28,000,000 ක හා රු.22,900,000 ක ගොඩනැගිලි ඉදිකිරීම් සිදුකර තිබූ අතර සමාලෝචිත වර්ෂය වන විටත් විධිමත් බදු ගිවිසුමකට එළඹ නොතිබුණි.
- (ඌ) ප්‍රධාන ගබඩාවේ තොග කල් ඉකුත්වීම් සහ අපතේයාම් වළක්වා ගත හැකි පරිදි තොග නිකුත් කිරීමේ ක්‍රමවේදයක් අනුගමනය කර නොතිබුණු අතර බිත්කාඩ් ක්‍රමය භාවිතා කර නොතිබුණි. වර්ෂ 05 කට පෙර මිලදීගත් රු.538,258 ක් වූ තොග ගබඩාවේ රැඳී පවතින බව නියැදි පරීක්ෂාවේදී අනාවරණය විය. තොගවලට ස්වාභාවිකව සිදුවන හානි සම්බන්ධයෙන් ප්‍රමාණවත් ආරක්ෂිත විධිවිධාන යොදා නොතිබුණු අතර රු.7,405,500 ක් වටිනා උපාධි ලෝගු ගබඩා කිරීමේදී එම ලෝගුවල ආරක්ෂිතව ගබඩා කිරීම සඳහා විධිමත් ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.
- (එ) අධ්‍යයන පීඨ හා ප්‍රාදේශීය මධ්‍යස්ථාන තුළින් අයකරගන්නා ශිෂ්‍ය ආදායම ඇතුළු ආදායම හා විශ්වවිද්‍යාලය විසින් විවිධ බාහිර පාර්ශවයන්ගෙන් ලබාගන්නා සේවාවන් සඳහා කරනු ලබන වියදම් කාලානුරූපීව නිවැරදිව හඳුනා ගැනීම සඳහා ඒ ඒ මධ්‍යස්ථාන විසින් නඩත්තු කරන ලේඛන නිසි පරිදි ගෙන්වා ගෙන ආදායම වියදම හඳුනා නොගන්නා බව නිරීක්ෂණය විය.
- (ඒ) අයකරගත නොහැකි අධ්‍යයන ගාස්තු කපා හැරීමවල නිවැරදිතාවය තහවුරු කර ගැනීම සඳහා සුදුසු පාලන ක්‍රමවේදයක් ඇතිකිරීම කෙරෙහි කළමනාකරණයේ අවධානය යොමු කර නොතිබුණි.

**4.2 මෙහෙයුම් ක්‍රියාකාරකම්**  
-----

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) දුරස්ථ අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතියෙන් ලද රු.58,277,317 ක් වන කළමනාකරණ තොරතුරු පද්ධතිය නඩත්තුව සඳහා දළ වශයෙන් රු.4,500,000 ක් බැගින් වාර්ෂිකව වැයකර තිබුණි. එහෙත් මෙම

තොරතුරු පද්ධතිය ස්ථාපනය කළ දින සිට 2014 වර්ෂය දක්වාම එහි අඩුපාඩු පවතින බැවින් නිවැරදි තොරතුරු ලබාගැනීමට හැකිවනසේ අදාළ කළමනාකරණ තොරතුරු පද්ධතිය (OMIS) යාවත්කාලීන කර නොතිබුණි.

- (ආ) ශිෂ්‍ය ආදායම හඳුනාගැනීම, ලියාපදිංචි ශිෂ්‍ය සංඛ්‍යාව හඳුනාගැනීම, ලැබිය යුතු ශේෂය නිවැරදිව හඳුනාගැනීම, අදාළ වාරික මුදල් නොගෙවීම හා ශිෂ්‍යභාවය අහෝසිවීම් පිළිබඳ නිවැරදි තොරතුරු ලබාදීමට හැකිවන පරිදි කළමනාකරණ තොරතුරු පද්ධතිය (OMIS) සකස්කර නොතිබුණි.

4.3 මතභේදයට තුඩුදෙන ගනුදෙනු

විදේශ ප්‍රදානයන් යටතේ ක්‍රියාත්මක වූ කෙටිකාලීන වෘත්තීය පුහුණු ව්‍යාපෘතිය නිමවීමෙන් පසු ඉතිරි වූ මුදල් රු.6,730,454 ක් සහ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය සතු වත්කම් කුලියට දීමෙන් ලද රු.300,000 ක් විශ්වවිද්‍යාල අරමුදලට බැර නොකර උපදේශන සේවා සහ බාහිර සම්පත් මධ්‍යස්ථානය (CERC) යටතේ ඇති අරමුදල් වලට විභජනය කර තිබුණි.

4.4 අරමුදල් උන උපයෝජනය

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) විවෘත විශ්වවිද්‍යාලය සඳහා යම් විශේෂිත කාර්යයන්/අරමුණු ඉටුකිරීම වෙනුවෙන් ලබාදී ඇති එකතුව රු.10,627,283 ක් වූ අරමුදල් 19 ක් අදාළ කාර්යයන් සඳහා යොදා ගැනීමකින් තොරව වසර 05 කට වඩා වැඩි කාලයක සිට උන උපයෝජිතව පැවතුණි.
- (ආ) විශ්වවිද්‍යාලයේ අධ්‍යයන හා අනෙකුත් අංශ වෙනුවෙන් ඇතිකර ඇති අරමුදල් වල රැස්කරන මුදල් එම අංශයට අවශ්‍ය ස්ථාවර වත්කම් මිලදී ගැනීම සඳහා භාවිතා කරන බව දක්වා තිබුණද ඒ සඳහා අරමුදල් උපයෝජනය කිරීම අවම මට්ටමක පවතින බව නිරීක්ෂණය විය.

4.5 ආර්ථික නොවූ ගනුදෙනු

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) හැටන් අධ්‍යයන මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා හෙක්ටයාර් 0.3887 ක ප්‍රමාණයෙන් යුතු ඉඩමක් අත්පත් කරගැනීම සඳහා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව වෙත තක්සේරු අත්තිකාරම් වශයෙන් රු.500,000 ක් 2005 මාර්තු 24 දින ගෙවා ඇතත් අදාළ ඉඩමේ හිමිකාරිත්වය හෝ භුක්තිය ලබාගෙන නොතිබුණි. විශ්වවිද්‍යාලයේ වත්කමක් ලෙසද මූල්‍ය ප්‍රකාශනවල දක්වා නොමැති හෙයින් ඒ සඳහා දරන ලද වියදම නිෂ්කාර්ය වී තිබුණි.
- (ආ) විවෘත විශ්වවිද්‍යාල කළමනාකරණ තොරතුරු පද්ධතියේ (OMIS) අඩුපාඩු නිවැරදි කිරීම සඳහා එහි නඩත්තු කටයුතු සිදුකළ පුද්ගලික සමාගම සමඟ එළඹී මෘදුකාංග නඩත්තු ගිවිසුමට අනුව 2014 දෙසැම්බර් 31 දින සිට 2015 දෙසැම්බර් 30 දක්වා කාලය සඳහා රු.මිලියන 4.5 ක වටිනාකමක් සඳහා එකඟ වී තිබූ අතර ඉන් 50% ක් 2015 ජනවාරි 06 දින ගෙවා තිබුණි.

ගිවිසුම් ප්‍රකාරව නඩත්තු කටයුතු සිදුකර නොතිබීම නිසා අදාළ කොන්ත්‍රාත් සමාගමට ගෙවූ රු.2,250,000 ක වියදම ඵලදායී නොවන බව නිරීක්ෂණය විය.

(ඇ) ප්‍රධාන ගබඩාව ඉදිකිරීමේ මූලික කටයුතු සඳහා 2012 සහ 2013 වර්ෂවල දරන ලද වියදම රු.242,220 ක් 2015 දෙසැම්බර් 31 දිනට කෙරීගෙන යන ප්‍රාග්ධන වැඩ යටතේ දක්වා තිබුණු අතර 2014 සහ 2015 වර්ෂයන් තුළ අදාළ කාර්ය නිමකිරීමට කටයුතු කර නොතිබුණි.

4.6 හඳුනාගන්නා ලද පාඩු

කොළඹ ප්‍රාදේශීය කාර්යාල ගොඩනැගිල්ලේ (Block 20) වහලය අලුත්වැඩියාව සඳහා මිලදී ගත් රු.3,024,560 ක් වූ ලී සහ සිවිලිං ෂීට් තොගයෙන් ආසන්න වශයෙන් රු.1,512,280 ක තොග අස්ථානගතවී ඇති බව භෞතික පරීක්ෂාවේදී නිරීක්ෂණය විය.

4.7 ප්‍රමාද වූ ව්‍යාපෘති

තොරතුරු තාක්ෂණ ගොඩනැගිල්ලට අදාළ ව්‍යාපෘතිය 2014 මැයි 01 දින ආරම්භ වී 2015 ජනවාරි 31 දිනෙන් අවසන් කිරීමට යෝජනා වී තිබුණද අදාළ ව්‍යාපෘතියේ කටයුතු එම දිනට නිමකර නොතිබුණු බව නිරීක්ෂණය විය.

4.8 විධිමත් පරිදි පවරා නොගත් ඉඩම්වල ඉදිකිරීම් සිදුකිරීම

හිමිකම් නිත්‍යානුකූලව හෝ බදු පදනම මත භුක්තිය ලබාගෙන නොතිබුණු ඉඩම් 11 ක් රු.183,950,000 කට තක්සේරුකර ගිණුම්ගත කර තිබූ නමුත් ඉඩම් වල රු.267,697,776 ක් වටිනා ගොඩනැගිලි ඉදිකිරීම් සිදුකර තිබුණි.

5. ගිණුම් කටයුතුභාවය හා යහපාලනය

5.1 සංයුක්ත සැලැස්ම

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) සංයුක්ත සැලැස්ම සැකසීම හා සම්බන්ධ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ (MOHE) අංක 2/2012 හා 2012 මාර්තු 01 දිනැති චක්‍රලේඛයේ 03 ඡේදය පරිදි සංයුක්ත සැලැස්ම යාවත්කාලීන කළයුතු වුවත් 2011-2016 වර්ෂය සඳහා සැකසූ සංයුක්ත සැලැස්ම 2015 වර්ෂය සඳහාද විගණනයට ඉදිරිපත් කර තිබූ අතර එය යාවත්කාලීන කර නොතිබුණි.

(ආ) සංයුක්ත සැලැස්ම මගින් ඉටුකර ගැනීමට අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීමට පිළියෙල කල ක්‍රියාකාරී සැලැස්මෙහි දැක්වෙන කාර්යයන් අදාල කාලරාමුව තුළ ඉටුකර ඇත්දැයි පරීක්ෂණය සඳහා පීඨයන් 04 හි කාර්යසාධන වාර්තා ඉදිරිපත් කරන ලෙස දන්වන ලදී. එහෙත් පීඨයන් 03 ක අදාල කාර්යසාධන වාර්තා විගණනය වෙත ඉදිරිපත් කර නොතිබුණි.

**5.2 අභ්‍යන්තර විගණනය**  
-----

ආයතනය තුළ ඵලදායී කාර්යසාධනයක් තහවුරු කිරීම සඳහා සිරිත් පරිදි කරනු ලබන මූල්‍ය විගණනයට අමතරව පද්ධති විශ්ලේෂණය කාර්යසාධන විශ්ලේෂණය හා විශේෂ විමර්ශන කෙරෙහි අවධානය යොමු කළයුතු බවද, ආයතනයේ සියලුම අංශයන් ආවරණය වන පරිදි සහ අවධානම් පාදක කරගත් විගණනයක් කෙරෙහි අවධානය යොමු කර විගණන වැඩසටහන් සකස් කළයුතු බව කළමනාකරණ විගණන චක්‍රලේඛ මගින් දන්වා තිබුණද ආයතනයේ අභ්‍යන්තර විගණන වැඩසටහන් සකස් කිරීමේදී මෙම මාර්ගෝපදේශ වලට අනුකූලව කටයුතු කරවා ගැනීම කෙරෙහි ඉහළ කළමනාකාරිත්වය අවධානය යොමු කර නොතිබුණි.

**5.3 අයවැය ලේඛනමය පාලනය**  
-----

අයවැයගත ආදායම් හා වියදම් සත්‍ය ආදායම් හා වියදම් සමඟ සැසඳීමේදී ප්‍රමාණාත්මක විචලතාවයන් දක්නට ලැබුණි. ඒ අනුව අයවැය ලේඛනමය ඵලදායී මූල්‍ය පාලන කාරකයක් ලෙස උපයෝගී කරගෙන නොමැති බව නිරීක්ෂණය විය.

**6 පද්ධති හා පාලනයන්**  
-----

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වෙත වරින් වර දැනුම් දෙන ලදී. පහත සඳහන් ක්ෂේත්‍රයන් කෙරෙහි විශේෂ අවධානය යොමුකල යුතුය.

පද්ධති හා පාලන ක්ෂේත්‍රය -----	නිරීක්ෂණය -----
(අ) තොග පාලනය	- නඩත්තු අංශ ගබඩාවේ පොත්පත් නිසිපරිදි යාවත්කාලීන නොකිරීම නිසා භෞතික ශේෂය, පොත් ශේෂය සමඟ සැසඳීම කළ නොහැකි විය.
(ආ) අභ්‍යන්තර විගණනය	- ආයතනයේ අවධානම් පාදක කරගත් අභ්‍යන්තර විගණනයක් සිදුනොවීම මත ආදායම්, වියදම් ඇතුළු බොහොමයක් ක්ෂේත්‍ර වල අඩුපාඩු නිරන්තරයෙන් පැවතුණි.

- (ඇ) අරමුදල් පාලනය - අරමුදල් නිසි පරිදි උපයෝජනයකර නොතිබුණි.
- (ඈ) ගිවිසුම් කඩකිරීමෙන් ලද ආදායම - ගිවිසුම් කඩකිරීමෙන් ලද ආදායම අයකර ගැනීම සඳහා නීතිමය පියවර ගෙන නොතිබුණි.
- (ඉ) කළමනාකරණ තොරතුරු පද්ධතිය - ශිෂ්‍ය ආදායම සම්බන්ධ තොරතුරු සහ එයට අදාළ සංක්ෂිප්ත වාර්තා ලබා ගැනීමට හැකි පරිදි කළමනාකරණ තොරතුරු පද්ධතිය සකස් වී නොතිබුණි.
- (ඊ) ස්ථාවර වත්කම් කළමනාකරනය - දේපළ පිරිසත හා උපකරණ නිවැරදිව තක්සේරු නොකිරීම නිසා ස්ථාවර වත්කම් වටිනාකම් නිවැරදි නොවීම සහ ඉඩම් නිත්‍යානුකූලව පවරා ගැනීමේ කටයුතු නිසි පරිදි ඉටුකර නොතිබුණි.
- (උ) කොන්ත්‍රාත් පාලනය - ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගැනීම නිසි ඇස්තමේන්තුවකින් තොරව සිදුකර තිබුණි.